



මාධ්‍ය නිවේදනය
කාර්මික නිෂ්පාදන දර්ශකය : 2019 ඔක්තෝබර්
 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දුරකථනය: 011 - 2147401

ෆැක්ස්: 011-2147412

2019 දෙසැම්බර් 12

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 ඔක්තෝබර් මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2018 වර්ෂයේ ඔක්තෝබර් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2019 ඔක්තෝබර් මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ 1.1% ක වැඩිවීමක් වාර්තා කරයි. තව ද 2019 සහ 2018 යන වර්ෂවල ඔක්තෝබර් මස මෙම දර්ශකය පිළිවෙලින් 112.1ක් සහ 110.8 ක් විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට වැදගත් වේ. කාර්මික නිෂ්පාදන දර්ශකය මගින්, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සිදු කෙරේ. තව ද මෙමගින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

නිෂ්පාදන කර්මාන්ත සැලකීමේ දී නිෂ්පාදන කාණ්ඩ 20ක් අතුරින් නිෂ්පාදන කාණ්ඩ 11ක්ම 2018 ඔක්තෝබර් මසට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අතරින්, 'දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන', 'කඩදාසි සහ කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන' සහ විදුලි උපකරණ නිෂ්පාදනය' වල පිළිවෙලින් 32.5%, 28.0% සහ 24.5% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. 2019 ඔක්තෝබර් මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනයේ 4.0% ක වැඩිවීමක් වාර්තා විය.

සාණාත්මක වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන කාණ්ඩ 9 අතුරින්, 'වෙනත් නිෂ්පාදන' (මෝටර් රථ හා ටෙලර් නිෂ්පාදන, වෙනත් ගමනාගමන උපකරණ නිෂ්පාදනය, ආහරණ නිෂ්පාදන), 'පිරිසකසන ලද ලෝහ නිෂ්පාදනය', සහ 'දුම්කොළ නිෂ්පාදනය' වල 2018 වර්ෂයේ ඔක්තෝබර් මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 28.9%, 23.2% සහ 15.6% ක අඩුවීමක් වාර්තා කරයි.

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
මාසය / වර්ෂය	දර්ශක අගය
2019 ඔක්තෝබර්	112.1
2018 ඔක්තෝබර්	110.8
ප්‍රතිශත වෙනස (%)	1.1

2019 ඔක්තෝබර් මස කාර්මික නිෂ්පාදන දර්ශකය පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. (www.statistics.gov.lk).